



04. අනාවසර ඉල්කිරීම් සඳහා ආචාරණ අනුමතය - ගැලීම් සටහන





04. අනවසර ඉදිකිරීම් සඳහා ආචාරණ අනුමතය

1. හැඳින්වීම.

පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත කෙරෙන සැම ඉදිකිරීමක් ම සඳහා පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද ඉදිකිරීම් බලපත්‍රයක් යටතේ පමණක් සිදු කළ යුතු ය. මෙසේ අනුමතය නොමැතිව කරන ලද සැම ඉදිකිරීමක් ම අනවසර ඉදිකිරීමක් වශයෙන් සලකා ක්‍රියා කරනු ලැබේ. මේ අනවසර ඉදිකිරීම නෙතික විධිවිධානවලට අනුගත කරමින් ර්ව ආචාරණ අනුමතය දීම සඳහා ක්‍රියා කිරීමට අවස්ථාව සලසා දී ඇත. පවතින නෙතික විධිවිධානවලට අනුගත කරමින් ර්ව ආචාරණ අනුමතය දීම සඳහා ක්‍රියා කිරීමට අවස්ථාව සලසා දී ඇත. පවතින නෙතික විධිවිධාන, කොන්දේසි හා නියමවලට අනුරූප වන පරිදි ගොඩනැගිල්ලේ කළ යුතු අවශ්‍ය වෙනස් කිරීම් ඇති කිරීමට යටත් ව මේ ආචාරණ අනුමතය ලබා දෙනු ලැබේ.

සටහන: 1. භදුන්වා දී ඇති කොන්දේසි හා නියමවලට පටහැනී වන අවස්ථාවක දී, මේ ආචාරණ අනුමතය ලබා දීම ප්‍රතික්ෂේප කරනු ඇත.

2. ආචාරණ අනුමතය දීම සලකා බැලීම සඳහා පෙරසැර ගාස්තු ගෙවා ඉදිකිරීම් බලපත්‍රයක් ලබා ගැනීමේ ඉල්ලම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනවසර ඉදිකිරීම සඳහා ආචාරණ අනුමතය ලබා දිය හැකි නම් හෝ බලපැවැත්වෙන නියම අනුව ඉදිකිරීමවලට කළ යුතු වෙනස් කිරීම සිදු කිරීමෙන් පසුව පමණක් ගාස්තු අය කර ගෙන ආචාරණ අනුමතය දීම සලකා බලනු ලැබේ.

2. නීතිමය අධිකාරය

(අ) 268 වන අධිකාරය වූ නිවාස හා නගර සංවර්ධන ආභාපනත.

(ආ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත.

(ඇ) නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ සාදන ලද අංක: 2235/54 හා 2021. 07. 08 දින අති විශේෂ ගැසට පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝග.

3. ඉදිකිරීම් බලපත්‍රයකට දී ඇති ආචාරණ අනුමතයේ වලංගුතාව

(අ) නිවාස හා නගර සංවර්ධන ආභාපනත යටතට ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමකට අදාළ ව එම ආභාපනත යටතේ සාදන ලද රිතිවල විධිවිධාන යටතේ සහාපතිවරයා විසින් ගොඩනැගිලි ඉදිකිරීම් සැලස්මෙහි මූහුණතේ ආචාරණ අනුමතය ලබා දෙන ලද බවට තහවුරු කිරීමක් සහිත ව අත්සන් කර තිබිය යුතු ය.

(ආ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් “නාගරික සංවර්ධන ප්‍රදේශයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමක් වන විට සැලසුම් කමිටුවේ නිරදේශ යටතේ ගොඩනැගිලි සැලස්මේ මූහුණතෙහි නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලය පවරනු ලැබ ඇති තැනැත්තා විසින් ආචාරණ අනුමතය දෙමින් අත්සන් කරන ලද ඉදිකිරීම් සැලස්මක් විය යුතු ය.

සටහන: නිකුත් කළ බලපත්‍රය යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල හාවිතයට ගැනීමට පෙර අනුකූලතා සහතිකය ලබා ගත යුතු ය. (මේ සඳහා වන පටිපාටිය වෙනම දක්වා ඇත.)

4. යුදුස්කම්

(අ) අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පවතින ඉඩමක් විය යුතුයි.

(ආ) අයදුම්කරු දේපලෙහි නීත්‍යනුකූල හිමිකරු විය යුතු ය. නැතහොත් ඔහුගෙන් බලය ලබා ගත් නියෝජීතයක විය යුතු ය.

(ඇ) පළාත් පාලන ආයතනය විසින් වරිපහම් අය කිරීමේ කළාපයක් තුළ ඉඩම පවතින්නේ නම්, අදාළ දේපලෙහි නීත්‍යනුකූල අයිති තැනැත්තාගේ නම තක්සේරු ලේඛනයෙහි ඇතුළත් වී තිබිය යුතු ය. (තක්සේරු ලේඛනයේ නම ඇතුළත් කර ගැනීම සඳහා දේපල හිමිකම ලියා පදිංචි කර ගැනීමේ පටිපාටිය බලන්න)

(ඇ) (i) නිවාස හා නගර සංවර්ධන ආභාපනත අදාළ වන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, නිවාස හා නගර සංවර්ධන ආභාපනතේ උප ලේඛනයේ දැක්වෙන රිති අනුව ඉදිකිරීම සිදු කර තිබිය යුතු ය, නැතහොත් ඒ රිතිවලට අනුව අවශ්‍ය වෙනස් කිරීම සහිත ව සැලැස්ම ඇද තිබිය යුතු ය.

(ii) නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ සාදන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම හා සංවර්ධන නියෝගවල දක්වා ඇති නියම අනුව ඉදිකිරීම සිදු කර තිබිය යුතු ය, නැතහොත් ඒ රිතිවලට අනුව අවශ්‍ය වෙනස් කිරීම සහිත ව සැලැස්ම ඇද තිබිම සහ ඒ අනුව ඉදිකිරීම කර තිබිම හෝ ඊට සරිලන ආකාරයෙන් ඉදිකිරීම වෙනස් කර හෝ අනුමත කිරීමට සුදුසු තොවන කොටස් ඉවත් කර තිබිය යුතු ය. අදාළ ඉඩමේ පිළුර ඒ නියෝගවලට අනුව අනුමත කර තිබිය යුතු ය.

5. ගාස්තු

(අ) පළාත් පාලන ආයතනය විසින් කළින් කළ තීරණය කරනු ලබන ඉල්ලුම් පත්‍ර ගාස්තුව.

සටහන: 1. පළාත් පාලන ආයතනය විසින් මෙම ගාස්තුව මුද්‍රණ වියදීම පියවා ගැනීමට පමණක් සිමා වන පරිදි තීරණය කරනු ලැබේය යුතු ය

2. වෙබ් අඩවිය මගින් බාගත කරන ලද ඉල්ලුම් පත්‍රය සඳහා කිසිදු මුදලක් අය තොකෙරේ.

(ආ) ගොඩැනැගිලි ඉදිකිරීමකට ආවරණ අනුමතය ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පළාත් පාලන ආයතනය විසින් අය කරනු ලබන ගාස්තු (පෙරසැර ගාස්තු) 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම හා සංවර්ධන නියෝගවල 2 වන උපලේඛනයේ දැක්වෙන ආකාරයට විය යුතු ය. මෙම ගාස්තු වෙනස් කිරීමේ හෝ සංශෝධනය කිරීමේ නීතිමය බලය ඇත්තේ නාගරික සංවර්ධන විෂය හාර අමාත්‍යවරයා වෙත බැවින් කළින් කළ කරනු ලබන සංශෝධන පිළිබඳ ව අවධානයෙන් සිටීම වැදගත් වනු ඇත. මෙම ගාස්තු විකාශ මහජනතාවට පරිගිලනය කළ හැකි වන පරිදි තබා තිබීමට ද ක්‍රියා කළ යුතු ය.

සටහන: (i) නාගරික සංවර්ධන ප්‍රදේශයකින් බැහැර ප්‍රදේශයක කෙරෙන ඉදිකිරීමක් වන විට, අය කරනු ලබන ගාස්තු ප්‍රමාණය, සහාව විසින් කළින් කළ තීරණය කරනු ලබන පරිදි විය යුතු ය.

(ii) මෙම ගාස්තු ප්‍රමාණය තීරණය කිරීමේ දී, නාගරික සංවර්ධන ප්‍රදේශයක දී අය කිරීමට නියමිත ගාස්තු ඉක්මවා අය කිරීමෙන් වැළැකි සිටීය යුතු ය.

6. ඉදිරිපත් කළ යුතු ලේඛන

(අ) යම් ඉදිකිරීමක් සම්බන්ධයෙන් වන ඉල්ලුම් පත්‍රය, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ “ඇ” ආකෘතියේ ඉල්ලුම් පත්‍රය සමග “ඇ” ආකෘතියේ - ඇමුණුම I, “ඇ” ආකෘතියේ - ඇමුණුම II, “ඇ” ආකෘතියේ - ඇමුණුම III, “ඇ” ආකෘතියේ - ඇමුණුම IV, “ඇ” ආකෘතියේ - ඇමුණුම V, “ඇ” ආකෘතියේ - ඇමුණුම VI, “ඇ” ආකෘතියේ - ඇමුණුම VII සහ 3 වන උපලේඛනයේ සඳහන් කර ඇති අදාළ වන තැනැත්තකු විසින් නිකුත් කළ සහතිකයක් ද සමග නිවැරදිව සම්පූර්ණ කර ඒ සමග ඉදිරිපත් කළ යුතු ය. සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයට අමුණා තිබිය යුතු ලේඛන පිළිබඳ තොරතුරු අදාළ ඉල්ලුම් පත්‍රයේ ම දක්වා ඇත.

(ආ) නිවාස හා නගර සංවර්ධන ආභාපනත අදාළ වන ප්‍රදේශයක ඉදිකිරීමක් වන විට, මෙහි ඇමුණුමෙහි ඉල්ලුම් පත්‍රය හාවිත කළ යුතු ය. (අන්තර්ජාලයෙන් හෝ පෙරට කාර්යාලයෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය)

ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීමට ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්‍ර මාර්ග ගත කුමය ඔස්සේ ගෙන්වා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිපාදන සලස්වා ඇත. පළාත් පාලන ආයතන ද ඒ ආකාරයෙන් ම ක්‍රියා කිරීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් වේ.

- සටහන: 1. අයදුම්කරු ගේ නම අදාළ දේපලේ හිමිකරු ලෙස වරිපනම ලේඛනයේ ඇතුළන් ව තොමැති නම ඉදිකිරීම බලපත්‍ර ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට පෙර වරිපනම ලේඛනයේ අදාළ සංශෝධන සිදු කර ගත යුතු ය.
2. නිවාස හා නගර සංවර්ධන ආභ්‍යාපනතට යටත් වන ප්‍රදේශයක් වන විට මෙහි පහත දැක්වෙන ඇමුණුමට අනුව වන ඉල්ලුම් පත්‍රය සහ එහි සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතු ය.
3. ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමේදී, ඉදිකිරීමට අදාළ සැලසුම් පිළියෙළ කළ ගෙහ නිර්මාණ ගිල්පි හෝ වෙනත් යම් වෘත්තිකයා සම්බන්ධ කර ගැනීමෙන් වැරදිම අවම කර ගත හැකි ය.

7. කාර්ය පටිපාටිය

| පටිපාටිය | කාල සීමාව | අධිකාරය |
|--|--|-----------------------|
| ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම (පෙරවු කාර්යාලයෙන් හෝ සහාවේ වෙත අඩවියෙන්) | | ඉල්ලුම්කරු |
| පුදුසුකම් ලැබූ තැනැත්තා විසින් සහතික කළ නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය හාර ගැනීම, පෙරසුර ගාස්තුව අය කර ගැනීම, ලදුපත නිකුත් කිරීම, පසු විපරම් අංකය හා ක්ෂේත්‍ර පරික්ෂණයට පැමිණන දිනය ඉල්ලුම්කරුට නිවේදනය කිරීම | පෙරවු කාර්යාල නිලධාරී | |
| ඉල්ලීම විෂය හාර නිලධාරී මගින් තාක්ෂණ නිලධාරී වෙත යොමු කිරීම | ඉල්ලුම් පත්‍රය හාර ගත් අවස්ථාවේ දී ම | පෙරවු කාර්යාල නිලධාරී |
| ක්ෂේත්‍ර පරික්ෂණයට පැමිණන දිනය තහවුරු කරන නිවේදනය ඉල්ලුම්කරුට යොමු කිරීම | ඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබූණු වහාම | තාක්ෂණ නිලධාරී |
| ක්ෂේත්‍ර පරික්ෂාව | නියම කර ගත් දිනයේ දී | තාක්ෂණ නිලධාරී |
| ඉල්ලීම සම්බන්ධ තම නිරික්ෂණ හා නිරද්‍ය සහිත ගොනුව සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා විෂය හාර නිලධාරීට යොමු කිරීම | ක්ෂේත්‍ර පරික්ෂාව කළ දිනයේ දී ම | තාක්ෂණ නිලධාරී |
| තාක්ෂණ නිලධාරීගේ නිරද්‍ය සහිත ඉල්ලීම සලකා බලා ආවරණ අනුමතය ලබා දීම | නියම කර ගෙන ඇති සැලසුම් කමිටු දිනයේ දී | සැලසුම් කමිටුව |
| ආවරණ අනුමතය සඳහා ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුව සහ එය ගෙවන ලෙස ඉල්ලුම්කරුට දැනුම දීම | සැලසුම් කමිටුව රස්වූ දිනට පසු දින | විෂය හාර නිලධාරී |
| ප්‍රමාද ගාස්තුව ගෙවීම | | ඉල්ලුම්කරු |
| ප්‍රමාද ගාස්තුව අය කර ගෙන ලදුපත නිකුත් කර විෂය හාර නිලධාරී දැනුම්වන් කිරීම | මුදල ගෙවූ වහාම | පෙරවු කාර්යාල නිලධාරී |

| පටිපාටිය | කාල සීමාව | අධිකාරය |
|---|---|-----------------------|
| ආචාරණ අනුමතය දුන් බවට ලේඛනවල තහවුරු කර බලයලත් නිලධාරියාගේ අත්සන ලබා ගැනීම | සැලසුම් කමිටුව රස් වූ දින සිට දින දෙකක් ඇතුළත | විෂය භාර නිලධාරී |
| අත්සන් කළ සහතිකය පෙරපු කාර්යාලයට යොමු කර, ලේඛන රැගෙන යන ලෙස ඉල්ලුම්කරු දැනුම්වත් කිරීම | සැලසුම් කමිටුව රස් වූ දින සිට දින දෙකක් ඇතුළත | විෂය භාර නිලධාරී |
| ආචාරණ අනුමතය දුන් බව තහවුරු කරන ලේඛන ඉල්ලුම්කරුට භාර දී අත්සන් ලබා ගැනීම | ඉල්ලුම්කරු පැමිණියේ නම, ඒ [’] අවස්ථාවේ දී හෝ තැපෑලන් සහ විද්‍යුත් ලේඛනයක ස්වරුපයෙන් | පෙරපු කාර්යාල නිලධාරී |

8. බලපත්‍රයේ සඳහන් කොන්දේසිවලට පටහැනී ව කෙරෙන ඉදිකිරීමක් හෝ අනවසර ඉදිකිරීමක් නිසා ඇති වන නීතිමය ප්‍රතිච්චය.

බලපත්‍රයක් ලබා නො ගෙන කරන ලද ඉදිකිරීමක් හෝ නිකුත් කළ බලපත්‍රයේ කොන්දේසිවලට පටහැනී ව සිදු කරන ලද සෑම ඉදිකිරීමක් ම අනවසර ඉදිකිරීමක් ලෙස අර්ථ නිරුපණය ඇත. මෙවැනි සෑම අනවසර ඉදිකිරීමක් ම කඩා ඉවත් කරන ලෙස සහාපතිවරයා විසින් නියෝග නිකුත් කරනු ඇත. එම නියෝගයට අනුගත නොවන සෑම අවස්ථාවක ම, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 28අ වගන්තිය යටතේ මෙස්ස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ඇත. මෙස්ස්ත්‍රාත්වරයා විසින් අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නියෝගය ලබා දෙනු ඇත.

ආකෘතියේ අනුකූලීක අංකය:

..... ප්‍රාදේශීය සභාව

268 වන අධිකාරය වූ නිවාස තැගර සංවර්ධන ආජ්‍යාපනත යටතේ
ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම

ඉල්ලුම් පත්‍රය

(ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර උපදෙස් හොඳින් කියවා අවබෝධ කර ගන්න)

ඉල්ලුම්කරුගේ නම:

ජාතික හැඳුනුම්පත් අංකය:

ලිපිනය:

දුරකථන අංක: (නිවාස) (ඡංගම)

විද්‍යුත් තැපැල් ලිපිනය:

| කාර්යාල ප්‍රයෝගනාය සඳහා පමණි | |
|-------------------------------|----------|
| ගෙවන ලද පෙරසැරි ගාස්තුව | රු. |
| ලදුපත් අංකය | |
| දිනය | 20 |
| පෙරවු කාර්යාල නිලධරයාගේ අත්සන | |
| ගොඩනැගිලි ඉල්ලුම් පත් අංකය | |
| තාක්ෂණ නිලධරයාගේ නම | |
| මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නම | |

(ඉල්ලම් පතුය සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්)

1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3 වන වගන්තිය යටතේ සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති වූ ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත පිහිටියා වූ ද කිසියම් ඉඩමක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා 268 වන අධිකාරිය වූ නිවාස හා නගර සංවර්ධන ආජාපනත යටතේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් පූර්ව අනුමැතියක් ලබාගත යුතු වේ. මේ අනුව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන පහත සඳහන් ඉල්ලම් පතුය සම්පූර්ණ කිරීමට අවශ්‍ය උපදෙස් සහ ඒ සමග ඉදිරිපත් කළ යුතු වෙනත් ලේඛන පිළිබඳ ව පැහැදිලි කර දීම මෙහි පහත දක්වා ඇත.

01. මේ උපදෙස් නොදින් කියවා බලා අවබෝධ කර ගෙන ඉල්ලම් පතුය සම්පූර්ණ කරන්න. යම් ගැටුලුකාරී බවක් මතු වන්නේ නම් ප්‍රාදේශීය සභාවේ පෙරටු කාර්යාල නිලධරයා විමසා අවශ්‍ය වැඩිදුර උපදෙස් ලබා ගන්න. එසේ ම, මෙහි දැක්වෙන උපදෙස් පිළිබඳ ව ගොඩනැගිල්ලේ සැලැස්ම පිළියෙළ කරනු ලබන තැනැත්තා දැනුවත් කිරීමට කියා කරන්න. එසේ කිරීමෙන් වරින් වර සැලැස්ම වෙනස් කිරීමට සිදුවීමෙන් ඔබට ඇතිවිය හැකි ප්‍රමාදය වළක්වා ගත හැකි වනු ඇත.
02. අයදුම් පතුය සමඟ පහත සඳහන් ඇමුණුම් ඉදිරිපත් කළ යුතු ය. (ඡායා පිටපත් ඉදිරිපත් කිරීමේ දී පරික්ෂා කිරීම සඳහා මුල් පිටපත ඉදිරිපත් කළ යුතු ය)
 - (අ) ඉඩමට අදාළ ඔප්පුවේ ජායා පිටපතක්.
 - (ආ) ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ (පිමුරු පත) පිටපතක්.
 - (ඇ) කිසියම් බැංකුවකින් ණයක් ලබාගෙන තිබීමේ හේතුව මත දේපළට අදාළ ඔප්පුවේ සහ පිමුරු පතෙහි මුල් පිටපත ඒ බැංකුවෙහි රඳවා තබා ගෙන ඇති අවස්ථාවක, අදාළ බැංකුවේ කළමනාකරු විසින් සහතික කරන ලද ඒවායෙහි පිටපත් ඉදිරිපත් කළ යුතු ය.
 - (ඇ) ඉල්ලමිකරුගේ ජාතික හැඳුනුම්පතේ ජායා පිටපත.
03. ගොඩනැගිලි ඉල්ලම් පතුය හාර දෙනු ලබන අවස්ථාවේ දී, පහත (අ) සිට (ඉ) දක්වා වන ගාස්තු ගෙවා තිබිය යුතු ය. (ආ) සිට (ඉ) දක්වා වන හිහ මුදල් ප්‍රමාණය පෙරටු කාර්යාල නිලධරයා / විෂය හාර නිලධරයා විමසා දැනගත හැකි ය.
 - (අ) පෙරසැර ගාස්තුව + රජය විසින් නියම කළ බදු රු. කි.
 - (ආ) හිහ වරිපතම් / අක්කර බදු (වරෙන්තු ගාස්තු සමග)
 - (ඇ) හිහ ජල සැපයුම ගාස්තු (ප්‍රමාද ගාස්තු ඇත්තම්, ඒ සමග)
 - (ඇ) අපද්‍රව්‍ය බැහැර කිරීමේ හිහ ගාස්තු (හිහ)
 - (ඉ) හිහ කරමාන්ත බදු / ව්‍යාපාර බදු
04. ඉහත උපදෙස් අනුව නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලම් පතුය පෙරටු කාර්යාල / විෂය හාර නිලධරයාට හාර දී ලදු පතක් ලබා ගන්න.
05. කිසියම් ගොඩනැගිල්ලක් අලුතෙන් ඉදිකිරීම හෝ පවතින ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් කඩා ඉවත් කර ඒ ස්ථානයේ අලුතෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීම යන කාර්ය මේ ඉල්ලම් පතුයේ අවශ්‍යතාව සඳහා ඉදිකිරීමක් වශයෙන් ද, නිවාස හා නගර සංවර්ධන ආජාපනතේ 6 වන වගන්තියේ (2) වන උප වගන්තිය අනුව වෙනස් කිරීමක් යන්නට දී ඇති අර්ථයට ඇතුළත් වන යම් කාර්යයක් මේ ඉල්ලම් පතුයේ

අවශ්‍යතාව සඳහා වෙනස් කිරීමක් වගයෙන් ද සලකනු ලැබේ. නිවාස හා නගර සංවර්ධන ආභ්‍යාපනයෙන් 6 වන වගන්තියේ (2) වන උප වගන්තිය මේ උපදෙස්වල 06 සේදෙයහි දක්වා ඇත.

06. නිවාස හා නගර සංවර්ධන ආභ්‍යාපනයෙන් 6 වන වගන්තියේ (2) වන උප වගන්තිය අනුව වෙනස් කිරීමක් යන්නට දී ඇති නිරවචන.

“6. (2) (අ) වහල හෝ එහි කොටසක් හෝ බිත්තියක කොටසක් ද හෝ එහි වැඩිපුර කොටසක් තැනීම.

(ආ) සිට බිත්තියක ඇති දොරක් හෝ ජන්ලයක් හෝ වසා දැමීම හෝ පිටත බිත්තියක දොරක් හෝ ජන්ලයක් අලුතෙන් තැනීම.

(ඇ) ඇතුළත බිත්තියක් කොටස් කිරීම හෝ අලුතෙන් තැනීම.

(ඇ) ගොඩනැගිල්ලට යාබද එළිමහන් බිමෙන් ජලය බැස යාම, වාතාගුය, සෞඛ්‍යාරක්ෂාව යන කාරණ වෙනස් වීමට ඉඩ ඇති ආකාරයෙන් ගොඩනැගිල්ලක ඇතුළත කවර හෝ ආකාරයේ වෙනසක් කිරීම.

(ඉ) ගොඩනැගිල්ල ඇතුළත හෝ පිටත අලුතෙන් කාමරයක් එකතු කිරීම.

(ඊ) බිත්ති දෙකක් හෝ කිහිපයක් හෝ අතරතුර හෝ ගොඩනැගිල්ල අතරතුර ඉඩකබේහි වහලයක් තැනීම.

(උ) මනුෂ්‍ය වාසයට නොවන වෙනත් කාරණයක් සඳහා ඉදි කරන ලද ගොඩනැගිල්ලක් හෝ තැනක් මනුෂ්‍ය වාසය සඳහා හාවිත කිරීමට හැකි වන සේ වෙනස් කිරීම.

(ඌ) තනි පවුලක් සඳහා ඉදි කරන ලද ගොඩනැගිල්ලක් පවුල් කිහිපයක් සඳහා හාවිත කිරීමට හැකි වන සේ වෙනස් කර තැනීම.

(ඍ) තනි පවුලට වැඩි පවුල් ගණනක් සඳහා ඉදි කරන ලද ගොඩනැගිල්ලක් ඊට වැඩි ගණනක පවුල් කිහිපයක් සඳහා හාවිත කිරීමට හැකි වන සේ වෙනස් කර තැනීම.

(ඎ) හවුල් අයිතිකරුවන් අතර බෙදා ගැනීම සඳහා පවතින ගොඩනැගිල්ලක් කොටස් කිරීම.

(ඏ) ස්වාභාවික හේතුවකින් විනාශ වූ ගොඩනැගිල්ලක කොටසක් නැවත සැදීම හෝ කඩා දැමීම.

07. ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලෙහි සැලැස්මේ පහත සඳහන් කරුණු ඇතුළත් ව තිබිය යුතු ය.

(i) ඉදිකිරීමට හෝ වෙනස් කිරීමට යෝජනා කරන ගොඩනැගිල්ලේ සිට ඉල්ලුම්කරුට අයන් ඉඩමේ මායිම්වලට ඇති දුර, යෝජිත ගොඩනැගිල්ලේ සිට එක් එක් පැත්තේ ඇති ගොඩනැගිලිවලට ඇති දුර, ඉඩමට යාබදව පිහිටා ඇති ගංගා, ඇල, දෙළ, ප්‍රධාන ප්‍රවීග මාරුගය, වෙනත් පාරවල් වේ නම් ඒවා, ඒ එක් එක් පාරේ මැද සිට ගොඩනැගිල්ලේ ඉතා ම කිවු ස්ථානයට ඇති දුර සහ උතුරු දිගාව පෙන්වුම් කරන රේතල සලකුණ ද දැක්වෙන දළ රුප සටහනක්.

(ii) ඉදිකිරීමට හෝ වෙනස් කිරීමට යෝජනා කරන ගොඩනැගිල්ලේ සිට යාබදව පිහිටි ඉඩම්වල ඇති මුළුතැන්ගේ, ලිං, වැසිකිලි හා මධ්‍යවලට ඇති දුර ද, ගොඩනැගිල්ලේ ඇතුළත සහ පිටත ඉදි කරනු ලබන වැසිකිලිවල මල අපදුටු යස් කර ප්‍රතික වැංකි ඉදි කරනු ලබන ස්ථානය හෝ ස්ථාන පෙනුම් කරන දළ රුප සටහනක්.

- (iii) ඉඩමෙහි ලිඳක් ඉදිකිරීමට යෝජනා කරනු ලබන්නේ නම්, ඒ ස්ථානයේ සිට යෝජිත ගොඩනැගිල්ලට, ආසන්න ඉඩම්වල පවතින වැසිකිලිවලට ඇති දුර ද පෙන්නුම් කරන දළ රුප සටහනක් සහ යෝජිත ලිඳ භාවිත කිරීමට අදහස් කරන කාරණය ද සටහන් කරන්න.
- (iv) ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලේ එක් එක් කාමරයේ, බරාදයේ (Verandah) සහ වෙනත් කොටස්වල ඇතුළත දිග පළල.
- (v) ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලේ එක් එක් දූරෙහි සහ එක් එක් ජන්ලයෙහි පිහිටීම සහ ඇතුළත උස භා පළල ප්‍රමාණ.
- (vi) වෙනස් කිරීමට අදාළ ගොඩනැගිල්ලේ දැනට පවතින කොටස් කළ පාටින් පෙන්නුම් කරමින් වෙනස් කිරීමට යෝජිත කොටස් රතු පාටින් දක්වන්න.
- (vii) ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලේ පවතින සහ යෝජිත එක් එක් දූරෙහි භා එක් එක් ජන්ලයෙහි පිහිටීම සහ ඇතුළත උස භා පළල ප්‍රමාණ.
- (viii) ඉදිකිරීමට හෝ වෙනස් කිරීමට යෝජිත ගොඩනැගිල්ලෙහි පියසි කොන සහ සිලිම මුදුනේ උස දක්වන්න.
- (ix) ඉදි කරනු ලබන ගොඩනැගිල්ල හෝ ගොඩනැගිලි මත්‍යාංශ වාසයට හෝ කිසියම් වාණිජ හෝ කර්මාන්ත කාර්යයකට යොදා ගනු ලබන විට ඒ සඳහා ප්‍රමාණවත් වැසිකිලි සංඛ්‍යාවක් තිබිය යුතු ය.
- (x) පහත දැක්වෙන කරුණු පිළිබඳ ව නිවැරදි තොරතුරු ඉල්ලුම් පත්‍රයෙහි දැක්විය යුතු ය.
- * ගංවතුර අවධානම සහිත ප්‍රදේශයක් වන්නේ නම්, ඉහළ ම ගංවතුර මට්ටමට වඩා පහළින් ඉඩම පිහිටා තිබෙන අවස්ථාවක, ඉහළ ම ගංවතුර මට්ටම ඉක්මවා ගොඩනැගිල්ල ඉස්සීමට අදහස් කරන වැඩ පිළිවෙළ.
 - * ගොඩනැගිල්ල භාවිත කිරීමට අදහස් කරන කාරණය.
 - * වර්ෂා ජලය සහ අප ජලය බැස යාමට යොදා ඇති වැඩ පිළිවෙළ.
 - * ඉදිකිරීම හෝ වෙනස් කිරීම සඳහා යොදා ගන්නා ඉදි කිරීම ඉවා.

සහාපති,

..... ප්‍රාදේශීය සහාව,

.....

268 වන අධිකාරය වූ නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අනුමතය ලබා ගැනීම.

මහත්මයාණෙනි,

(සම්පූර්ණ නම)

වන මට අයන් ඉඩමෙහි පහත සඳහන් ආකාරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙමි.

- * පවතින ගොඩනැගිල්ලෙන් / ගොඩනැගිලිවලින් වෙන් වූ ගොඩනැගිල්ලක් අලුතෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට.
- * කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කර තොමැති ඉඩමේ අලුතෙන් ගොඩනැගිල්ලක් / ගොඩනැගිලි ඉදිකිරීම.
- * පවතින ගොඩනැගිල්ලට අලුතෙන් කොටසක් එකතු කිරීම.
- * පවතින ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කර අලුතෙන් කොටසක් එකතු කිරීමට.
- * පවතින ගොඩනැගිල්ලේ ඇතුළත බිත්ති වෙනස් කිරීමට.
- * ස්වාභාවික හේතුවක් මත විනාශ වූ ගොඩනැගිල්ලක / ගොඩනැගිලිවල කොටසක් / කොටස නැවත ඉදිකිරීම

02. මෙම සඳහා අනුමැතිය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි. ඒ සඳහා අවශ්‍ය කරන පහත සඳහන් ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර, අවශ්‍ය වෙනත් ලේඛන මෙයට අමුණා ඉදිරිපත් කරමි.

දිනය: 20

.....
ඉල්ලුම්කරුගේ අත්සන

I වන කොටස - මූලික තොරතුරු

01. දේපල අයිතිකරු ගේ:

- i. නම:
- ii. ජාතික හැඳුනුම් පත්‍රයේ අංකය:
- iii. ලිපිනය:
- iv. දුරකථන අංක: නිවාස: ජ්‍යෙගම:
- v. විද්‍යුත් තැපැල් ලිපිනය:

02. ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩම පිළිබඳ විස්තර:

- i. ඉඩම මුහුණ ලා ඇති (ඉඩමට ප්‍රවේශ වන මාර්ගය) පාර:
- ii. ප්‍රවේශ මාර්ගයේ පළල: අඩි: මීටර:
- iii. වරිපනම අංකය (නිකුත් කර ඇත්තම):
- iv. ඉඩමේ පිළුරු පනෙහි විස්තර:
 - (i) මිනින්දෝරු තැන ගේ නම:
 - (ii) පිළුරු පනෙහි අංකය: දිනය:
- v. ඉඩමේ ප්‍රමාණය: අක්කර: රුඩි: පර්වස: (හෙක්ටයාර:)
- vi. ඉඩමේ මායිම:

ලතුරට:

නැගෙනහිර:

දකුණට:

බස්නාහිරට:
- vii. ඉඩමේ නම:
- viii. ඉඩමේ දැනටමත් ගොඩනැගිලි ඉදි කර තිබේ ද? ඔවුන් / නැත
- ix. ඉහත viii සඳහා පිළිතුර “ඔවුන්” නම්, පහත විස්තර සපයන්න.
 - (අ) මහල් ගණන: (ආ) ගොඩනැගිල්ලේ උස: අඩි: මීටර:
 - (ඇ) ගොඩනැගිල්ලේ තුළ මහලේ(Basement floor) වර්ග ප්‍රමාණය: වර්ග අඩි: වර්ග මීටර:

03. ඉඩම හවුල් අයිතියක පවතින්නේ ද?: ඔවුන් / නැත

04. ඉහත පිළිතුර “ඔවුන්” නම්, හවුල් අයිතිකරුවන්ගේ නම්:

1.
2.
3.
4.

05. ඉල්ලීම ඉදිරිපත් කරන්නේ ඉඩමේ නිමිකරු නොවන විට, ඉල්ලීම ඉදිරිපත් කරන්නාගේ -

- i. නම:
- ii. ජාතික හැඳුනුම් පත්‍රයේ අංකය:
- iii. ලිපිනය:
- iv. දුරකථන අංක: නිවස: ජ්‍යෙගම:

- v. විද්‍යුත් තැපෑල් ලිපිනය:
06. පහත සඳහන් ලේඛන මේ ඉල්ලුම් පත්‍රයට අමුණා ඇත.

| <u>ලේඛනය</u> | <u>අමුණා ආත්‍යත්වය</u> |
|--|------------------------|
| i. ඉඩමේ ඔප්පුවේ ජායා පිටපත | : ඇත / නැත |
| ii. ඉඩමේ පිශ්චරු පතෙනී ජායා පිටපත (මූල් පිටපතට සමාන ප්‍රමාණයට ලබාගත්) | : ඇත / නැත |
| iii. ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලැස්ම (මූල් පිටපත් 3ක්) | : ඇත / නැත |
| iv. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරවුල් සහතිකය | : ඇත / නැත / අදාළ නොවේ |
| v. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිරවුල් සහතිකය | : ඇත / නැත / අදාළ නොවේ |
| vi. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිකුත් ගොඩනැගිලි සීමා සහතිකය | : ඇත / නැත / අදාළ නොවේ |
| vii. පලාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ ගොඩනැගිලි සීමා සහතිකය | : ඇත / නැත / අදාළ නොවේ |
| viii. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිරවුල් සහතිකය | : ඇත / නැත / අදාළ නොවේ |
| ix. ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කළ නිරවුල් සහතිකය | : ඇත / නැත / අදාළ නොවේ |
| x. ජාතික ජල සම්පාදන හා ජලාපවත්තා මණ්ඩලය විසින් නිකුත් කළ නිරවුල් සහතිකය | : ඇත / නැත / අදාළ නොවේ |
| xi. ගිනි නිවාරණය පිළිබඳ විශේෂඝාවරයකු විසින් නිකුත් කළ සහතිකය | : ඇත / නැත / අදාළ නොවේ |
| xii. මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ නිරවුල් සහතිකය | : ඇත / නැත / අදාළ නොවේ |
| xiii. වරළත් නිරමාණ ඉංජිනේරුවරයකුගේ අධික්ෂණය යටතේ ඉදිකිරීම් කරනු ලබන බවට, ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ ලිපිය | : ඇත / නැත / අදාළ නොවේ |
| xiv. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිරවුල් සහතිකය (පුරා භුමි බල ප්‍රදේශවලට පමණක් අදාළ වේ.) | : ඇත / නැත / අදාළ නොවේ |
| xv. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරවුල් සහතිකය (පුරා භුමි බල ප්‍රදේශවලට පමණක් අදාළ වේ.) | : ඇත / නැත / අදාළ නොවේ |

07. ඉල්ලීම II (අ) කොටස අදාළ වන විට යෝජිත ගොඩනැගිල්ලේ කාමරවල විස්තර / ඉල්ලීම II (ආ) කොටස අදාළ වන විට, ගොඩනැගිල්ලේ දැනට පවතින සහ යෝජිත කොටස් එක් ව ගන් කළ කාමරවල විස්තර:

දිග මිණුම් මේටරවලින්, වර්ග ප්‍රමාණ මිණුම් වර්ග මේටරවලින්

| කාමරය | අභ්‍යන්තරික මිණුම් | | වර්ග ප්‍රමාණය | දෙරවල්වල මුළු වර්ග ප්‍රමාණය | ජන්ලවල මුළු වර්ග ප්‍රමාණය | අවම උස | උපරිම උස |
|-------|--------------------|-----|---------------|-----------------------------|---------------------------|--------|----------|
| | දිග | පලල | | | | | |
| 1 | | | | | | | |
| 2 | | | | | | | |
| 3 | | | | | | | |
| 4 | | | | | | | |

| කාමරය | අභ්‍යන්තරික මූලුම් | | වර්ග ප්‍රමාණය | දෙනුටත්වල මුළු වර්ග ප්‍රමාණය | ජන්ලවල මුළු වර්ග ප්‍රමාණය | අවම උස | උපරිම උස |
|-------|--------------------|-----|---------------|------------------------------|---------------------------|--------|----------|
| | දිග | පළල | | | | | |
| 5 | | | | | | | |
| 6 | | | | | | | |
| 7 | | | | | | | |
| 8 | | | | | | | |
| 9 | | | | | | | |
| 10 | | | | | | | |
| 11 | | | | | | | |
| 12 | | | | | | | |
| 13 | | | | | | | |
| 14 | | | | | | | |
| 15 | | | | | | | |
| 16 | | | | | | | |
| 17 | | | | | | | |
| 18 | | | | | | | |
| 19 | | | | | | | |
| 20 | | | | | | | |

ඉහත සඳහන් මිණුම් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පූර්ව ලිඛිත අනුමතයකින් තොරව වෙනස් තො කරන බව සහතික කරමි.

08. ගංවතුරෙන් සිදු විය හැකි ආපදා වැළැක්වීමට යොදා ඇති වැඩ පිළිබඳ:

- i. ඉඩමේ පිහිටීම දැනට පවතින ගංවතුර මට්ටමට වඩා උසින් අඩු ද වැඩි ද යන වග: අඩු දී* / වැඩි දී*
 - ii. ඉහත පිළිතුර “අඩු දී” නම්, ගංවතුරෙන් ආරක්ෂා විමට

යෝජනා කරන වැඩ පිළිවෙළ

* ඉඩමෙහි උස වැඩි කිරීම සඳහා ඉඩම පිරවීමෙන්.

* ගොඩනැගිල්ලේ භාවිත කොටස් ගුවනු මට්ටමට වඩා උසින් සිටින සේ කණ ඉදිකිරීම.

* වෙනත් (විශේෂ කරන්න)

ଦିନାଂ୍କ: 20

ଓଲ୍ଡଲ୍ଲିମିକର୍ଟରେ ଅନ୍ସନ

II (අ) වන කොටස - අලුත් ගොඩනැගිලි ඉදිකිරීම

(ඉඩමේ පවතින ගොඩනැගිලිවලින් වෙන් වූ ගොඩනැගිල්ලක් ඉදි කරන අවස්ථාවක හෝ ඉඩමේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කර නොමැති අවස්ථාවක අලුතෙන් ගොඩනැගිල්ලක් ඉදි කෙරෙන අවස්ථාවක ඇම කොටස සම්පූර්ණ කරන්න)

01. ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ල පිළිබඳ විස්තර:

- (අ) මහල් ගණන: (ආ) ගොඩනැගිල්ලේ උස: අඩි: මිටර:
- (ඇ) ගොඩනැගිල්ලේ භුගත මහලේ(Basement floor) වර්ග ප්‍රමාණය: වර්ග අඩි:
වර්ග මිටර:

02. යෝජිත ගොඩනැගිල්ල භාවිත කිරීමට අදහස් කරන කාර්යය සහ වර්ග ප්‍රමාණ (වර්ග මිටරවලින්):

| <u>භාවිත කරන කාර්යය</u> | <u>වර්ග මිටර</u> |
|---|------------------|
| * පදිංචිය සඳහා | |
| * වාණිජ කාර්ය සඳහා | |
| * කාර්යාල කටයුතු සඳහා | |
| * ආපන ගාලා / හෝටල | |
| * සත්කාරක තිවාස (Stay Home) | |
| * කර්මාන්ත ගාලා / කාර්මික වැඩ පොල | |
| * වෙනත් [..... (නිවේනව සඳහන් කරන්න) | |
| එකතුව | |

03. ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත ඉඩමේ ප්‍රවේශ මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට

යෝජිත ගොඩනැගිල්ලේ, ඒ පාරට ලහ ම ස්ථානයට ඇති දුර මිටර:

04. ගොඩනැගිල්ලේ සෙසු මායිම්වල සිට ඉඩමේ මායිම්වලට ඇති දුර:

- i. වම පස සිට ඉඩමේ ඒ පැත්තේ මායිමට ඇති දුර මිටර
- ii. දකුණු පස සිට ඉඩමේ ඒ පැත්තේ මායිමට ඇති දුර මිටර
- iii. පසු පස සිට ඉඩමේ ඒ පැත්තේ මායිමට ඇති දුර මිටර

05. ගොඩනැගිල්ලට ඉදි කරන ඉඩමට මායිම ව පවතින වෙනත් පොදු ස්ථාන පිළිබඳ තොරතුරු:

| <u>පොදු ස්ථාන / දේපල වර්ගය</u> | <u>පවතී = ✓, නැත = ✗</u> | <u>ඉඩමේ මායිම් සිට දුර මිටර</u> |
|---|--------------------------|---------------------------------|
| * ගංගාව / ඇල / දෙළ / වැව | | |
| * මූහුද | | |
| * දුම්රිය මාර්ගය | | |
| * අධි බල විදුලි රහුන් මාර්ගය (වෝල්ට්) | | |

06. ගොඩනැගිල්ල ඉදි කරන ඉඩමට මායිම ව පවතින යම මාර්ගයක් හෝ ඉඩමක් ඉඩමේ උසට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් පවතින්නේ ද?: ඔව් / නැත

07. ඉහත පිළිතුර “මච්” නම, ඉඩමේ උසට වඩා අඩු හෝ වැඩි ප්‍රමාණ:

| <u>යාබද ඉඩම / පාර</u> | <u>ඉඩමට වඩා</u> | <u>ඉඩමට වඩා</u> | <u>රූවුම් බැමීමක්</u> |
|-------------------------------|------------------------|-------------------------|-----------------------|
| | <u>අඩු උස ප්‍රමාණය</u> | <u>වැඩි උස ප්‍රමාණය</u> | <u>ඉදි කර තිබේ ද?</u> |
| * ඉඩමට ප්‍රවේශ වන මාර්ගය | මිටර | මිටර | මච් / නැත |
| * ඉඩමට වම් පසින් පිහිටි ඉඩම | මිටර | මිටර | මච් / නැත |
| * ඉඩමට දකුණු පසින් පිහිටි ඉඩම | මිටර | මිටර | මච් / නැත |
| * ඉඩමට පසු පසින් පිහිටි ඉඩම | මිටර | මිටර | මච් / නැත |

08. ගොඩනැගිල්ලේ ඉදි කිරීම ද්‍රව්‍ය:

- i. අන්ත්ත්වාරම
- ii. බිත්ති
- iii. වහල
- iv. ගෙබිම

09. පහත සඳහන් කාර්ය සඳහා යොදා ඇති වැඩි පිළිවෙළ:

- i. මතුපිට කාණුවල ජලය බැස යාම
- ii. මලාපවහනය
- iii. අප ජලය

10. ඉහත සඳහන් ඉල්ලීමට අනුව ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් ඉදිකිරීම් බලපත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව රේට අනුකූලව ගොඩනැගිල්ල ඉදිකිරීම කරනු ලබන බවත්, ඉදිකිරීම අවසන් කිරීමෙන් පසුව සහ ඒ ඉදිකිරීම සියල්ල, අනුමත කරන ලද සැලැස්මට අනුව ඉදි කරනු ලැබ ඇති බවට භා පදිංචි වීමට සුදුසු බවට වූ අනුකූලතා සහතිකය ලබා ගැනීමෙන් පසුව පමණක් ගොඩනැගිල්ලේ පදිංචි වන බව නැතහොත් භාවිතයට ගනු ලබන බව සහතික කර ප්‍රකාශ කරමි.

දිනය: 20

ඉල්ලුම්කරුගේ අත්සන

II (ආ) වන කොටස - පවතින ගොඩනැගිල්ලට අලුතෙන් කොටසක් එකතු කිරීම

(ඉඩමේ පවතින ගොඩනැගිල්ලකට / ගොඩනැගිලි කිහිපයකට අලුතෙන් කොටසක් එකතු කරන අවස්ථාවක දී මේ කොටස සම්පූර්ණ කරන්න)

01. පවතින ගොඩනැගිල්ල පිළිබඳ විස්තර:

- (අ) මහල් ගණන: (ආ) ගොඩනැගිල්ලේ උස: අඩි: මීටර:
- (ඇ) ගොඩනැගිල්ලේ තුළත මහලේ(Basement floor) වර්ග ප්‍රමාණය: වර්ග අඩි:
වර්ග මීටර:

02. පවතින ගොඩනැගිල්ල භාවිත කරන කාර්යය සහ වර්ග ප්‍රමාණ (වර්ග මීටරවලින්):

| <u>භාවිත කරන කාර්යය</u> | <u>වර්ග මීටර</u> |
|--|------------------|
| * පදිංචිය සඳහා | |
| * වාණිජ කාර්ය සඳහා | |
| * කාර්යාල කටයුතු සඳහා | |
| * ආපන ගාලා / හෝටල | |
| * සත්කාරක නිවාස (Stay Home) | |
| * කර්මාන්ත ගාලා / කාර්මික වැඩි පොල | |
| * වෙනත් [..... (නිශ්චිත සඳහන් කරන්න) | |
| එකතුව | |

03. ගොඩනැගිල්ල පවතින ඉඩමේ ප්‍රමේණ මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට

අලුතෙන් ඉදි කරන කොටසේ ඒ පාරට ලහ ම ස්ථානයට ඇති දුර මීටර:

04. ගොඩනැගිල්ලේ අලුතෙන් ඉදි කරන කොටසේ සිට සෙසු මායිම්වල සිට ඉඩමේ මායිම්වලට ඇති දුර:

- i. වම පස සිට ඉඩමේ ඒ පැත්තේ මායිමට ඇති දුර මීටර
- ii. දකුණු පස සිට ඉඩමේ ඒ පැත්තේ මායිමට ඇති දුර මීටර
- iii. පසු පස සිට ඉඩමේ ඒ පැත්තේ මායිමට ඇති දුර මීටර

05. අලුතෙන් ඉදි කරන කොටසට මායිම ව පවතින වෙනත් පොදු ස්ථාන පිළිබඳ තොරතුරු:

| <u>පොදු ස්ථාන / දේපල වර්ගය</u> | <u>පවතී = ✓, නැත = ✗</u> | <u>ඉඩමේ මායිමේ සිට දුර මීටර</u> |
|---|--------------------------|---------------------------------|
| * ගංගාව / ඇල / දෝල / වැව | | |
| * මුහුද | | |
| * දුම්රිය මාර්ගය | | |
| * අධි බල විදුලි රහැන් මාර්ගය (වෝල්ට්) | | |

06. ඉඩමට මායිම පවතින යම මාර්ගයක් හෝ ඉඩමක් ඉඩමේ උසට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් පවතින්නේ ද?: ඔවුන් / නැත

07. ඉහත පිළිතුර “ඡවී” නම, ඉඩමේ උසට වඩා අඩු හෝ වැඩි ප්‍රමාණ:

| <u>යාබද ඉඩම / පාර</u> | <u>ඉඩමට වඩා</u> | <u>ඉඩමට වඩා</u> | <u>රදුවුම බැමෙමක්</u> |
|-------------------------------|-----------------|-------------------------|-----------------------|
| <u>අඩු උස ප්‍රමාණය</u> | | <u>වැඩි උස ප්‍රමාණය</u> | <u>ඉදි කර තිබේ ද?</u> |
| * ඉඩමට ප්‍රවේශ වන මාර්ගය | මිටර | මිටර | ඡවී / නැත |
| * ඉඩමට වම පසින් පිහිටි ඉඩම | මිටර | මිටර | ඡවී / නැත |
| * ඉඩමට දකුණු පසින් පිහිටි ඉඩම | මිටර | මිටර | ඡවී / නැත |
| * ඉඩමට පසු පසින් පිහිටි ඉඩම | මිටර | මිටර | ඡවී / නැත |

08. ගොඩනැගිල්ලේ ඉදි කිරීම ද්‍රව්‍ය:

- i. අන්තිවාරම
- ii. බිත්ති
- iii. වහල
- iv. ගෙබීම

09. පහත සඳහන් කාර්ය සඳහා ගොඳා ඇති වැඩි පිළිවෙළ:

- i. මතුපිට කාණුවල ජලය බැස යාම
- ii. මලාපවහනය
- iii. අප ජලය

10. ඉහත සඳහන් ඉල්ලීමට අනුව ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් ඉදිකිරීම බලපත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව රේට අනුකූලව ගොඩනැගිල්ල ඉදිකිරීම කරනු ලබන බවත්, ඉදිකිරීම අවසන් කිරීමෙන් පසුව සහ ඒ ඉදිකිරීම සියල්ල, අනුමත කරන ලද සැලැස්මට අනුව ඉදි කරනු ලැබ ඇති බවට භා පදිංචි වීමට සුදුසු බවට වූ අනුකූලතා සහතිකය ලබා ගැනීමෙන් පසුව පමණක් ගොඩනැගිල්ලේ පදිංචි වන බව නැතහෙත් භාවිතයට ගනු ලබන බව සභාපතික කර ප්‍රකාශ කරමි.

දිනය: 20

ඉල්ලුම්කරුගේ අත්සන

II (ඇ) වන කොටස - පවතින ගොඩනැගිල්ලක කොටසක් කඩා ඉවත් කර අලුතෙන් කොටසක් එකතු කිරීම

(ඉඩමේ පවතින ගොඩනැගිල්ලක / ගොඩනැගිලි කිහිපයක කොටසක් / කොටස් කඩා ඉවත් කර අලුතෙන් කොටසක් එකතු කරන අවස්ථාවක හෝ ස්වාභාවික හේතුවකින් විනාශ මූලික ගොඩනැගිල්ලක / ගොඩනැගිලිවල කොටසක් / කොටස නැවත ඉදිකිරීමක දී මේ කොටස සම්පූර්ණ කරන්න)

01. පවතින ගොඩනැගිල්ල පිළිබඳ විස්තර:

- (අ) මහල් ගණන: (ආ) ගොඩනැගිල්ලේ උස: අඩි: මීටර:
- (ඇ) ගොඩනැගිල්ලේ තුළ මහලේ(Basement floor) වර්ග ප්‍රමාණය: වර්ග අඩි: වර්ග මීටර:

02. පවතින ගොඩනැගිල්ල භාවිත කරන කාර්යය සහ වර්ග ප්‍රමාණ (වර්ග මීටර්වලින්):

| <u>භාවිත කරන කාර්යය</u> | <u>වර්ග මීටර්</u> |
|--|-------------------|
| * පදිංචිය සඳහා | |
| * වාණිජ කාර්ය සඳහා | |
| * කාර්යාල කටයුතු සඳහා | |
| * සත්කාරක නිවාස (Stay Home) | |
| * ආපන ගාලා / හෝටල | |
| * කර්මාන්ත ගාලා / කාර්මික වැඩ පොල | |
| * වෙනත් [..... (නිශ්චිත සඳහන් කරන්න) | |
| | එකතුව |

03. ගොඩනැගිල්ල / ගොඩනැගිලිවලට කොටස එකතු කරනු ලබන්නේ ස්වාභාවික හේතුවකින් විනාශ වීමක් නිසා ද යන වග: ඔවුන් / තැනු*

04. ඉහත පිළිතුර “ඔවුන්” නම, ඇති මූලික ස්වාභාවික තනත්ත්වය විස්තර කරන්න: (ග. වතුර / ගිනි ගැනීම / නාය යාම වැනි එසේ තැනිනම් වෙනත් කවර ආකාරයෙන් ද යන වග මෙති සඳහන් කරන්න)

.....
.....
.....

05. ගොඩනැගිල්ල පවතින ඉඩමේ ප්‍රවේශ මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට

අලුතෙන් ඉදි කරන කොටසේ ඒ පාරට ප්‍රහ ම ස්ථානයට ඇති දුර

මීටර:

06. ගොඩනැගිල්ලේ අලුතෙන් ඉදි කරන කොටසේ සිට සෙසු මායිමවල සිට ඉඩමේ මායිමවලට ඇති දුර:

i. වම පස සිට ඉඩමේ ඒ පැන්තේ මායිමට ඇති දුර

මීටර

- ii. දකුණු පස සිට ඉඩමේ ඒ පැත්තේ මායිමට ඇති දුර මීටර්
- iii. පසු පස සිට ඉඩමේ ඒ පැත්තේ මායිමට ඇති දුර මීටර්
07. අලුතෙන් ඉදි කරන කොටසට මායිම ව පවතින වෙනත් පොදු ස්ථාන පිළිබඳ තොරතුරු:
- | | | |
|--|--------------------------|----------------------------------|
| <u>පොදු ස්ථාන / දේපල වර්ගය</u> | <u>පවතී = ✓, නැත = ✗</u> | <u>ඉඩමේ මායිමේ සිට දුර මීටර්</u> |
| * ගංගාව / ඇල / දෝල / වැව | | |
| * මුහුද | | |
| * දුම්රිය මාර්ගය | | |
| * අධි බල විදුලි රහැන් මාර්ගය (වෝල්ට්‍රේච්) | | |
08. ඉඩමට මායිම ව පවතින යම් මාර්ගයක් හෝ ඉඩමක් ඉඩමේ උසට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් පවතින්නේ ද?: ඔව් / නැත
09. ඉහත පිළිතුර “ඔව්” නම්, ඉඩමේ උසට වඩා අඩු හෝ වැඩි ප්‍රමාණ:
- | <u>යාබද ඉඩම / පාර</u> | <u>ඉඩමට වඩා</u> | <u>ඉඩමට වඩා</u> | <u>රැඳවුම බැමෙක්</u> |
|-------------------------------|------------------------|-------------------------|-----------------------|
| | <u>අඩු උස ප්‍රමාණය</u> | <u>වැඩි උස ප්‍රමාණය</u> | <u>ඉදි කර තිබේ ද?</u> |
| * ඉඩමට ප්‍රවේශ වන මාර්ගය | මීටර් | මීටර් | ඔව් / නැත |
| * ඉඩමට වම් පසින් පිහිටි ඉඩම | මීටර් | මීටර් | ඔව් / නැත |
| * ඉඩමට දකුණු පසින් පිහිටි ඉඩම | මීටර් | මීටර් | ඔව් / නැත |
| * ඉඩමට පසු පසින් පිහිටි ඉඩම | මීටර් | මීටර් | ඔව් / නැත |
10. ගොඩනැගිල්ලේ ඉදි කිරීම ද්‍රව්‍ය:
- | | | | | | |
|--------------|-----|-----|-----|-----|-------|
| i. අන්තිවාරම | ... | ... | ... | ... | |
| ii. බිත්ති | ... | ... | ... | ... | |
| iii. වහල | ... | ... | ... | ... | |
| iv. ගෙබිම | ... | ... | ... | ... | |
11. පහත සඳහන් කාර්ය සඳහා ගොදා ඇති වැඩ පිළිවෙළ:
- | | |
|------------------------------|-------|
| i. මතුපිට කාණුවල ජලය බැස යාම | |
| ii. මලාපවහනය | |
| iii. අප ජලය | |
12. ඉහත සඳහන් ඉල්ලීමට අනුව ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් ඉදිකිරීම බලපත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව රේට අනුකූලව ගොඩනැගිල්ල ඉදිකිරීම කරනු ලබන බවත්, ඉදිකිරීම අවසන් කිරීමෙන් පසුව සහ ඒ ඉදිකිරීම සියල්ල, අනුමත කරන ලද සැලැස්මට අනුව ඉදි කරනු ලැබ ඇති බවට භා පදිංචි වීමට සුදුසු බවට වූ අනුකූලතා සහතිකය ලබා ගැනීමෙන් පසුව පමණක් ගොඩනැගිල්ලේ පදිංචි වන බව නැතහොත් භාවිතයට ගනු ලබන බව සහතික කර ප්‍රකාශ කරමි.

දිනය: 20

ඉල්ලුම්කරුගේ අත්සන

----- (ඉල්ලුම්කරු විසින් මෙතැනින් පහළ කොටසෙහි කිසිවක් සහන් කිරීමෙන් වළකින්න) -----

කාර්යාලයේ ප්‍රයෝගනය සඳහා පමණි

පෙරවු කාර්යාල / විෂය භාර නිලධාරයාගේ වාර්තාව

ලේකම් මගින් / තාක්ෂණ නිලධාරයා

- | | |
|--|----------------|
| 01. අදාළ ඉඩම වරිපනම කළාපය තුළට ඇතුළත් ද, නැති ද? | මව් / නැත* |
| 02. ඉහත පිළිතුර “මව්” නම, වරිපනම හිහ තබා නිබේ ද? | මව් / නැත* |
| 03. ඉහත පිළිතුර “මව්” නම, අය විය යුතු මුදල් ප්‍රමාණය | රු. |
| 04. අය කර ගත් හිහ මුදල | රු. |
| 05. ලදුපතේ අංකය: | දිනය: 20 |

ඉදිරි කටයුතු සඳහා ඉල්ලුම් පත්‍රය යොමු කරමි.

දිනය: 20

පෙරවු කාර්යාල / විෂය භාර නිලධාරයා

තාක්ෂණ නිලධාරයාගේ වාර්තාව

- | | |
|---|------------|
| 01. ඉල්ලුම් පත්‍රයේ දක්වා ඇති තොරතුරුවල නිරවද්‍යතාව පරික්ෂා කර බලන ලද්දේද? | මව් / නැත* |
| 02. ඒ තොරතුරු නිවැරදි ද? | මව් / නැත* |
| 03. ඉහත පිළිතුර “නැත” නම, ඉල්ලුම් පත්‍රයේ අදාළ තැන් රතු පාටින් නිවැරදි කර නිබේ ද? | මව් / නැත* |
| 04. ඉල්ලුම්කරු විසින් ඉදිකිරීම ආරම්භ කර නිබේ ද? | මව් / නැත* |
| 05. ඉහත පිළිතුර “මව්” නම, ආදාළනතේ නියම උල්ලාසනය කර ඇති ආකාරය: | |

-
.....
.....
- | | |
|--|--------------|
| 06. උල්ලාසනය කරන ලද නියම නිවැරදි කරන ලෙස උපදෙස් දෙන ලද්දේද? | මව් / නැත* |
| 07. යෝජිත ඉදිකිරීම ගොඩනැගිලි සීමාව ඉක්මවා නිබේ ද, | මව් / නැත* |
| 08. සීමාව ඉක්මවා නිබේ නම, නිරවන්දි ගිවිසුමක් යටතේ ඉදිකිරීම සඳහා ඉඩ දිය හැකි ද? | මව් / නැත* |
| 09. ඉහත පිළිතුර “මව්” නම, යෝජිත ඉදිකිරීම කොපමණ දුරක් පසුපසට ගත යුතු ද?: | මිටර |
| 10. ගොඩනැගිල්ල ඇතුළත කාමරවල ගුම් ප්‍රමාණයට සරිලන වාතාගුය ඇති කරන | |

කවුල තැබීම ගොඩනැගිලි සැලැස්මේ දක්වා ඇති ප්‍රමාණ නිවැරදි ද?

ଇବୀ* / ନୈତିକ*

11. ගොඩනැගිලි, වැසිකිලි සහ ලිං අතර දුර ප්‍රමාණවල ප්‍රමිතිය නිවැරදි ද?

ଭବୀ* / ନୈତ୍ରି*

12. ඉඩමේ මායිම් සහ යෝජිත ඉදිකිරීම අතර යෝජිත දුර ප්‍රමාණවන් ද?

ଭବୀ* / ନୈତ୍ରେଷ୍ଟି*

ඉහත කරුණු මා විසින් පරික්ෂා කරනු ලැබූ පරිදි සහ ඉල්ලුම් පත්‍රයේ සහ සැලැස්මේ රතු පාවත්ත දක්වා ඇති නිවැරදි කිරීම්වලට අනුව නිවැරදි බව සහතික කරමි. ඉල්ලුම් පත්‍රයේ සහ සැලැස්මේ රතු පාවත්ත කරන ලද සංශෝධනවලට යටත් ව යෝජිත ඉදිකිරීම් නිවාස හා නගර සංවර්ධන ආභාපනතේ උප ලේඛනයේ සඳහන් නියම සමග සැසදේ. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා බලපත්‍රය නිකුත් කිරීම නිරදේශ කරමි.

ଦିନାୟ: 20

.....

ତାଙ୍କୁ ନିଲଦର୍ଯ୍ୟ

ମହାତ୍ମା ପରିଷକ୍ଷଣଙ୍କ ଲାଭକାଳୀ

01. ඉල්ලම් පත්‍රයේ දක්වා ඇති තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කර බලන ලද්දේ ඇ? ඔවුන් / නැතු *

02. ඒ තොරතුරු නිවැරදි ද? මල් / නැත්*

03. ඉහත පිළිතුර “නැතු” නම්, ඉල්ලම් පත්‍රයේ අඟල තැන් රතු පාටින් නිවැරදි කර තිබේ ද? ඔවුන් / නැතු*

04. ගොඩනැගිල්ල ඇතුළත කාමරවල භූමි ප්‍රමාණයට සරිලන වාතාගුය ඇති කරන

கவுல தெவில் கோவனி ஹில் சூலைகளும் என்னுடைய ஆதி புமான நிலைரசி எ?

05. ගොඩනැගිල්ලේ භාවිතය කුමක් ඇ?

06. ஆலால் ஒவிமேல் வென்னால் கொவிதைகிலி நினை கி?

07. ඉහත පිළිතර “මුව්” නම්, ඒ ගොඩනැගිලි සැලැස්මේ සටහන් කර තිබේ ඇ?

08. ගොඩනැගිල්ල භාවිත කරන තැනැත්තන් සංඛ්‍යාව පදනා

விசீகில் பலஸ்கமி புராணத்து ட?

గොඩනාගිලි වැසිකිම් සහ තී. අතර දර පමාණවල පමිතිය නිවැරදි ඇ?

10 සඳහා සැක්‍රම් ප්‍රතිඵලියෙන් නම් එය තේ කුරුයෙද සෙසු ඇති* / තුළ*?

නිවැරදි කිරීමෙහෙතු අනුව නිවැරදි බව සහතික කරමි. ඉල්ලුම් පත්‍රයේ සහ සැලැස්මේ රතු පාටින් කරන ලද සංශෝධනවලට යටත් ව යෝජිත ඉදිකිරීම නිවාස හා නගර සංවර්ධන ආයුජනතේ උප ලේඛනයේ සඳහන් නියම සමග සැසදේ. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා බෙපුරු තිබුන් කිරීම නිරද්‍යු කරමි.

ଦିନାୟ: 20

.....

සේඛය ලෙවදා නිලධරයාගේ නිරද්‍යාය

සිංහාපති,

ପ୍ରାଦେଶୀୟ ଚିହ୍ନାବ.

ඉහත නිරදේශ අනුව යොලීත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා බලපත්‍රය නිකුත් කිරීම නිරදේශ කරමි.* / පහත සඳහන් කොන්දේසි සම්පූර්ණ කරන ලෙස ඉල්ලුමකරුට දැන්වීම නිරදේශ කරමි.*

ଦିନାୟ: 20

සේඛබ්‍ය වෙවුන් නිලධරයා

සභාපතිගේ නියෝගය

ତାକୁଷଣ ନିଲଦର୍ଯ୍ୟା,

ඉහත නිරදේශ අනුව යෝජිත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා බලපත්‍රය නිකුත් කිරීම අනුමත කරමි. බලපත්‍රය පිළියෙළ කර මෙරේ අත්සනට ඉදිරිපත් කරන්න.* / පහත සඳහන් කොන්දේසි සම්පූර්ණ කරන ලෙස ඉල්ලුම්කරුට දන්වන්න.*

ଦିନାୟ: 20

සහායති

